

**සීතාවක ප්‍රාදේශීය සභාවේ 2020 මැයි මස 18 වන දින
පෙ.ව.10.00 ට ප්‍රාදේශීය සභාවේ සභා ශාලාවේදී පවත්වන ලද
මහ සභා රැස්වීමේ වාර්තාව.**

සහභාගී වූ :-

- | | | |
|---------------------------------|---|--|
| 1. ගරු සභාපති | - | ජී. ජයන්ත රෝහණ මැතිතුමා |
| 2. ගරු උප සභාපති | - | එස්.ඩී.මංජුල ප්‍රදීප් කුමාර් මැතිතුමා |
| 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | චන්දන ප්‍රේමනාන් මුදුන්කොටුව මැතිතුමා |
| 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.විමල් ප්‍රසන්න මැතිතුමා |
| 5. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඒ.මේරි මාග්‍රච්චි මැතිතුමිය |
| 6. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ලියනගේ චන්දන කුමාර මැතිතුමා |
| 7. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.පී. යසරා දෙවන්මිණ රාජපක්ෂ මැතිතුමා |
| 8. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී.එස්. ජයන්ත රණවක මැතිතුමා |
| 9. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ. මංජුල ධම්මික වීරරත්න මැතිතුමා |
| 10. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ.ඒ.ඩී. ෆිලිෂියා ඇනට් ඔල්ගා මැතිතුමිය |
| 11. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්.ඒ. ප්‍රේමරත්න මැතිතුමා |
| 12. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සමන්ත උදය කුමාර ගමගේ මැතිතුමා |
| 13. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | බී. සනී හෙක්ටර් පිරිස් මැතිතුමා |
| 14. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා |
| 15. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එල්.නන්ද කුමාරසිංහ මැතිතුමා |
| 16. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ. උපුල් මනෝජී රූපසිංහ මැතිතුමා |
| 17. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩී. ප්‍රියන්ත අරුණ කුමාර් ගුණරත්න මැතිතුමා |
| 18. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | පී.කේ. උපුල් ජිනේන්ද්‍ර කුලතිලක මැතිතුමා |
| 19. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා |
| 20. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඒ.ඩී. ගීතාමනි ස්වර්ණලතා මැතිතුමිය |
| 21. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමිය |
| 22. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඒ. සුසන්ත මැතිතුමා |
| 23. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා |
| 24. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්. වරුණ දිලිප් කුමාර මැතිතුමා |
| 25. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එච්.පී.උපුල් ප්‍රසන්න මැතිතුමා |
| 26. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්.ඩී. චිත්තක දේවින්ද සමරවීර මැතිතුමා |
| 27. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | කේ. නිමල් යසසිරි කළුපහන මැතිතුමා |
| 28. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ගමගේ චන්ද්‍රසිරි මැතිතුමා |
| 29. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා |
| 30. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඩබ්. අසෝක වැලිකල මැතිතුමා |
| 31. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එස්. චන්ද්‍රකුමාර් මැතිතුමා |
| 32. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ජී. කුමුදිණි ජයවර්ධන මැතිතුමිය |
| 33. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ශාමිණි ශ්‍රීමාලි හෙට්ටිආරච්චි මැතිතුමිය |
| 34. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඊ.ජී.ඩී. ඉන්ද්‍රානි සෙනෙහෙලතා පද්මසිලි මැතිතුමිය |
| 35. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | එම්.ඩී. මාලනී චන්ද්‍රලතා මැතිතුමිය |
| 36. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ආර්.ඒ.ඩී.සාගරිකා කුමාර් රූපසිංහ මැතිතුමිය |
| 37. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී | - | ඥාණ ප්‍රකාසම් ෆැන්සිස් මැතිතුමා |

- 38. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එච්.එස්.සුනිල් රණසිංහ මැතිතුමා
- 39. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මැතිතුමිය - එන්.පී.කේ. සමන්ති චන්ද්‍රිකා දමයන්ති

සභාභාගී නොවූ

- 1. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එම්.ආර්. ගයාන් දුමින්ද චන්ද්‍රසිරි මැතිතුමා
- 2. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - පුස්සලේ අමල් නිශාන්ත සිල්වා මැතිතුමා
- 3. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - එස්. චන්දන සූරියආරච්චි මැතිතුමා
- 4. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී - පී.ඒ.ප්‍රදීප් කුමාර් මැතිතුමා

ගරු සභාපතිතුමා

සුභ උදෑසනක් වේවා. ඒ වගේම සුභ අළුත් අවුරුද්දක් වේවා. අළුත් අවුරුද්දෙන් පස්සේ අපි අදායි සභාව පටන් ගත්තේ සීතාවක ප්‍රාදේශීය සභාවේ 2020 මැයි මාසයේ 25 වෙනි මහ සභා රැස්වීමේ කටයුතු ආරම්භ කිරීමට සිදුදානම් වෙන්නේ.

ඒ සඳහා සභාභාගී වීමට පැමිණි ගරු උප සභාපතිතුමා ඇතුළු ගරු මන්ත්‍රීතුමන්ලා ගරු මන්ත්‍රීතුමියන්ලා සියළුදෙනාම ඉතාමත්ම ගෞරවයෙන් මේ අවස්ථාවේදී පිළිගන්නවා. ලේකම්තුමා ප්‍රධාන නිලධාරී මණ්ඩලය ඒවගේම කාර්යමණ්ඩලය සියළුදෙනාමත් ජනමාධ්‍යවේදී මහත්වරුන් සියළුදෙනාමත් ඉතාමත් ගෞරවයෙන් පිළිගන්නවා.

කොරෝනා නීතීරීති වලට අනුකූලව කටයුතු කිරීමට සිදුව ඇති නිසා නමත් සිටින ස්ථානවල යම් යම් වෙනස්කම් සිදු වෙලා ඇති ඒ සියල්ල ගැන අවධානය යොමු කරලා ඒ නීතීරීතිවලට යටත්ව සභාවේ වැඩ කටයුතු ආරම්භ කරනවා. න්‍යායපත්‍රානුකූලව පළමුවෙන්ම තියෙන්නේ පහුගිය සභා රැස්වීමේ වාර්තාව සභා සම්මත කර ගැනීම.

සංශෝධන හා වෙනස්කම් ඇතොත් පෙන්වා දීලා පහුගිය සභා රැස්වීමේ වාර්තාව සභා සම්මත කරන ලෙස ඉල්ලා සිටිනවා.

01. පසුගිය රැස්වීමේ වාර්තාව සම්මත කර ගැනීම.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමා

ගරු සභාපතිතුමනි, 2020.03.10 වන දින පැවති මහ සභා රැස්වීමේ වාර්තාව සත්‍ය වාර්තාවක් බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ මේරි මාග්‍රට් මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

2020.03.10 වන දින පැවති මහ සභා රැස්වීමේ වාර්තාව පිළිගත යුතු සත්‍ය වාර්තාවක් බවට ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර ගමගේ මැතිතුමාගේ

යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඒ මේර මාග්‍රට් මැතිතුමියගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

02. සභාපතිවරයා විසින් කරනු ලබන විශේෂ නිවේදන.

01. බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ජයන්ති විජේතුංග මහත්මිය විසින් යොමු කරන ලද ලිපිය පළාත් සියළුම අමාත්‍යාංශ ලේකම්වරුන්, පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ, පළාත් පාලන කොමසාරිස්, පළාත් සමුපකාර කොමසාරිස්, බස්නාහිර පළාතේ සියළුම පළාත් පාලන ආයතන ප්‍රධානීන් , අත්‍යවශ්‍ය සේවාවන් සඳහා සේවයට වාර්තා කිරීම. මේ වන විට Covid – 19 වෛරසය ව්‍යාප්තිය සම්බන්ධයෙන් අධි අවධානම් කලාපයක් ලෙස නම් කර ඇති බස්නාහිර පළාත තුළ රෝග ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා රජය විසින් ගනු ලබන ක්‍රියාමාර්ගයන්ට බස්නාහිර පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ සහයෝගය ලබා දිය යුතු බැවින් මහජන සේවා අඛණ්ඩව පවත්වාගෙන යාම හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවාවන් සැපයීම සඳහා පළාත් රාජ්‍ය සේවයේ නිලධාරීන්ගේ සේවය අත්‍යවශ්‍ය රාජකාරි සේ සලකා අනිවාර්යයෙන් සේවයට වාර්තා කළයුතු බව කාරුණිකව දන්වා ඇත.

02. පළාත් පාලන කොමසාරිස් , කසුන් ඇපා සෙනෙවිරත්න මහතා විසින් බස්නාහිර පළාතේ සියලුම පළාත් පාලන ආයතන ප්‍රධානීන් වෙත, පළාත් පාලන ආයතනවල සභා රැස්වීම් පැවැත්වීම යන හිසින් යුතුව 2020.04.06 දිනැතිව යොමු කරන ලද ලිපිය.

03. පළාත් පාලන කොමසාරිස් , කසුන් ඇපා සෙනෙවිරත්න මහතා විසින් කොරෝනා වෛරසය තුරන් කිරීම සඳහා පළාත් පාලන ආයතන විසින් ගත යුතු ක්‍රියාමාර්ග යන හිසින් යුතුව 2020.03.17 දිනැතිව යොමු කරන ලද ලිපිය.

04. පළාත් පාලන කොමසාරිස් , කසුන් ඇපා සෙනෙවිරත්න මහතා විසින් අධ්‍යක්ෂ ජනරාල්, මැතිවරණ කොමිෂන් සභාව,පළාත් පාලන ආයතන ධුරධාරීන් 2020 පාර්ලිමේන්තු මැතිවරණය සඳහා ඉදිරිපත් වීම යන හිසින් යුතුව 2020.05.13 දිනැතිව යොමු කරන ලද ලිපිය.

මැතිවරණ කොමසාරිස් අධ්‍යක්ෂ වෙත ඉදිරිපත් කල ලිපියේ පිටපතයි මම මේ ඉදිරිපත් කළේ. මම මේ ලිපිය ඉදිරිපත් කරන්නේ සියලු දෙනාගේම දැන ගැනීම පිණිස මැතිවරණ කාලසීමාවක් නිසා.

පළාත් පාලන කොමසාරිස්තුමා යොමු කරපු ලිපියට අනුව පහුගිය කාල සීමාව තුළ කොරෝනා වෛරස සම්බන්ධව උදවු කරන්න රෝහල් හා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී

කාර්යාලවලට උදවු කරන්න කියලා අපිට දීපු දැනුම් දීම අනුව සහ අපි ඒ තත්වය වටහා ගනිමින් අපි කරපු ඒ කාර්යභාරය වටහා ගනිමින් ස්තූතිය පල කරමින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දෙකේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී මඟින් අපි කළ උදවු මතක් කරමින් අපිට ස්තූතිය පුදකරමින් ලිපියක් යොමු කළ බව සදහන් කරනවා.

අපි පළාත් පාලන ආයතනයක් විදියට කිසි විටෙකත් පසුබට නොවී ඒ අවශ්‍ය කරන සියලු සහායන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල වලටත්, රෝහල්, පොලිස් ස්ථාන සහ අනෙකුත් ස්වේච්ඡා සංවිධාන ආදී අපේ සහය ඉල්ලා සිටි සියලු ආයතන වෙනුවෙන් අපේ සහයෝගය ලබාදුන් බව සදහන් කරන්න ඕනේ. අපිට ඒ සදහා විවිධ ක්‍රියාමාර්ගයන් ගැනීමට සිදු වුණා.

විශේෂයෙන්ම අපි මේ ගැන 2020.03.13 වෙනිදා තමයි අපි මුලින්ම සාකච්ඡාවක් පවත්වනේ මේ සභාවේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල නිලධාරීන් සහ අපේ සභාවේ නිලධාරීන් සමඟ එකට එකතු වී ඒ අනුව එල කළ අදහස් අනුව සහ ඔවුන් කළ ඉල්ලීම් අනුව ඔවුන් අපිට මතක් කළ කාරණා අනුව මුලින්ම කළ යුත්තේ ජනතාව දැනුවත් කිරීමයි. ඒ සදහා අවශ්‍ය කරන පහසුකම් ලබා දීම අප විසින් සිදු කලා ඊට අදාල පොස්ටර්, අත් පත්‍රිකා , බැනර් තමයි මූලික අවශ්‍යතා ලෙස සදහන් කලේ ජනතාව දැනුවත් කරන්න. ඒ සදහා නගර සියල්ල ආවරණය වන පරිදි ජනතාව දැනුවත් කිරීමට අවශ්‍ය ඒ සියලු කටයුතු අපි විසින් සිදු කලා කියන එක සදහන් කරන්න ඕනේ ඒ වගේම 2020.03.16 දින වන විට බල ප්‍රදේශයේ සියලු ප්‍රදේශවල ඒ බැනර් සහ අත් පත්‍රිකා බෙදා හැරීමේ කටයුතු සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරුන්ගේ අධීක්ෂණය යටතේ අපේ ඩෙංගු මර්ධන කණ්ඩායමේ අයන් සමඟ සම්බන්ධ කර ගනිමින් සිදු කිරීමට කටයුතු කලා. ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල දෙකේ ප්‍රසාදය හා ඒ ගෞරවය අපිට හිමි වෙලා තියෙනවා. ඒ අනුව 2020.03.19 දින අපිට පාදුක්ක ග්‍රාමීය රෝහලේ අවශ්‍යතාවයන් පිළිබඳව වෛද්‍යතුමිය විසින් අපිව දැනුවත් කිරීමක් කරලා තියෙනවා ඒ අනුව අපේ සභාවේ විදුලි අංශයන් අනිකුත් අයන් සම්බන්ධ කරලා ඒ අවශ්‍ය කරන මූලික කටයුතු සම්පාදනය කළ බවත් අපි සදහන් කරන්න ඕනේ. ඒ වගේම අත් සේදීම සදහා නගර මධ්‍යයේදී කිරීම් කිරීම අවශ්‍යයි කියන සියලු තැන්වලට අපි ලබාදුන් බව අපි සදහන් කරන්න ඕනේ. ඒ සදහා විෂබීජ හරණ කටයුතු සදහා අපේ සභාවේ සේවක මණ්ඩලයන් විශේෂයෙන්ම ඩෙංගු බලකායන් යොදාගෙන මේ කටයුත්ත සියලු රාජ්‍ය ආයතන හා මහජනතාව ගැවසෙත් සියළු රාජ්‍ය ආයතන ආදී සියලු තැනවලටත් මලගෙවල් තියෙන තැන්වලත් අපි ඒ කටයුත්ත සභාවේ ප්‍රමුඛ කාර්යයක් විශේෂයෙන්ම සෞඛ්‍ය අපි ආරක්ෂා කළ යුතුයි කියන පදනමේ ඉදගෙන අපි ඒ සියලු කාර්යයන්

කරන්නට කටයුතු කළා පොලිස් ස්ථාන, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල, නැපැල් කාර්යාල, බස් නැවතුම්පලවල් හා දුම්රිය ස්ථාන, රෝහල්, සමූපකාර හා ස.නො.ස, මාතෘ සායන, ඉන්ධන පිරවුම්හල්, ඔසු සැල්, බැංකු හා ATM යන්ත්‍ර , ප්‍රාදේශීය සභා කාර්යාල, ආදාහනාගාර, ආගමික ස්ථාන, ගොවිජන සේවා කාර්යාල, සමෘද්ධි බැංකු , පුවක්පිටිය, තෝන් අම්බලන්වත්ත පිහිටි ජයවීරු සෙවණ මන්ද මානසික ළමා නිවාසය හා ජයවීරු සමාධි මන්ලෝලී පුනරුත්ථාපන ආයතනය ද මේ සියලු තැන්වලට අපේ ඒ සේවාව ලබා දෙන්න අපි කටයුතු කරනු බව අපි සඳහන් කරන්න ඕනේ. මලගල සහ උග්ගල්ල ප්‍රදේශ වල අවශ්‍ය කරන සියලු කටයුතු සිදු කළබවත් විෂබීජ හරණය කිරීමේ කටයුතු සිදු කළ බවත් අපි සඳහන් කරන්න ඕනේ.

ඒ වගේම අනෙකුත් අවශ්‍යතාවයන් සඳහා රෝහල් වලින් ඉල්ලුපු ඒ ඕවරෝල් ඇඳුම් තමන්ගේ ආරක්ෂිත ඇඳුම් කවටල රෝහල් මගින් ඉල්ලීම් කළා ඒ වගේම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල මගින් ඉල්ලීම් කළා ඒ අනුව ඒ කාර්යාල 04 සඳහාම ඒ අවශ්‍ය කරන සෞඛ්‍යමය උපකරණ ලබා දීමට කටයුතු කළා පොලිස් ස්ථාන සඳහා දැන් පවිත්‍රකාරක මුඛ ආවරණ විෂබීජ හරණ ටැංකි ආදිය ලබා දීම සිදු කළා. සියලු රාජ්‍ය ආයතන ඉල්ලීමක් කළා හෝ නොකලා අපි දැකලා අපි ඒ උදවුව කළා කියන එක සඳහන් කරන්න ඕනේ. අපිට ලැබීවිච බොහෝ දේවල් අපි පෙරලා ඔවුන් වෙත ලබා දුන් බවත් සඳහන් කරන්න ඕනේ අපි කරනු සියලු දේවල් පිළිබඳ වාර්තා මම සභා වාර්තාවට ඇතුලත් කරනවා මේ කොරෝනා සම්බන්ධ වාර්තාව.

ඒ වගේම මන්ත්‍රීවරුන් 43 දෙනා සඳහාත් මේ මුඛ ආවරණ ලබා දීම සිදු කළා නැවත් අවශ්‍යතාවය අනුව අපෙන් ඉල්ලු විට ඒ අවශ්‍ය මුඛ ආවරණ නැවත ලබා දීම සිදු කළා තවදුරටත් අවශ්‍යනම් නැවත ලබා දෙන්න පුළුවන් කියන එකත් අපි ප්‍රකාශ කළා. ඒ වගේම අපි සියලු ආගමික සිද්ධස්ථාන සඳහා මුඛ ආවරණ 1000 ක ප්‍රමාණයක් බෙදා දුන් බවත් අපි සඳහන් කරන්න ඕනේ.

ඒ වගේම අපි කළ ප්‍රධාන කාර්යයක් තමයි මේ ජනතාවට ඇදිරිනීති කාල සීමාව තුළ අවශ්‍ය අත්‍යවශ්‍ය සේවා සැපයීමට අපි ඉදිරිපත් වුණා අපි අනගැහුවා අපේ ප්‍රදේශයේ ගොවි ජනතාව වෙනුවෙන් මතු වූ ගැටළු සම්බන්ධයෙන් අපි සියළු ගොවීන් සමඟ සාකච්ඡා කරලා ඔවුන්ගේ අස්වැන්න තොග මිලට අපි මිලදී ගෙන තොග මිලටම නැවත ජනතාව වෙත බෙදා දීමට කටයුතු අපි ආරම්භ කළා ඒ සම්බන්ධයෙන් අපිට ජනතාවගේ ප්‍රසාදය හිමි වුණා . අපි ලක්ෂ 50 ට ආසන්න එළවළු අපේ බල ප්‍රදේශයේ ගොවීන්ගෙන් මිලදී ගන්නා ඒ මුදලටම අපි ආපහු පිඩාවට පත් ජනතාව වෙත බෙදා දීම සිදු කළා මම

හිතන්නේ ඒක නමයි අපේ බල ප්‍රදේශයේ සිදු වූ සුවිශේෂී සහන මල්ල කියන කාරණය අපි මතක් කරන්න ඕනේ. වෙන කිසිවෙකුටත් මේ කටයුත්ත කරන්න බැරි වුණා. බොහොමයක් පළාත් පාලන ආයතන මේ කටයුත්ත ආරම්භ කළත් සතියක් දෙකක් කරලා නවත්වනවා. අපි ආරම්භ කරපු දවසේ සිට අවසාන දවස වනතුරු මේ වැඩසටහන අපේ සභාවේ ලේකම්තුමා ඇතුළු නිලධාරීන් හා සභාවේ සේවයට වාර්තා කළ සියළු සේවකයින් සමඟ රාජ්‍ය අංශයේ අත්‍යාවශ්‍ය සේවා අවශ්‍යතාවය හඳුනා ගන්න අපේ සේවකයන් සමඟ අපේ ගෞරවය ආරක්ෂා වන පරිදි පක්ෂ විපක්ෂ බේදයකින් තොරව අපි ඒ කටයුත්ත කළා එහි ප්‍රසාදය සභාවට ලැබෙනවා සභාවට ලැබෙන ප්‍රසාදය ඔබටත් හිමි වෙනවා. අපි ඒ කටයුත්ත වඩා හොදින් කළා ඒක නමයි මම හිතන්නේ මේ සීතාවක බල ප්‍රදේශය ඇතුළේ කරපු ඉතාමත්ම සාර්ථක සභාවක් විදියට කරපු වැඩසටහන නොමිලයේ ජනතාව වෙත ලබා නොදුන්නත් එහි වටිනාකම බැලුවහම ජනතාවට යම් කොටසක් නොමිලයේ ලැබුණා හා සමානයි කවදාවත් නොග මිලට අරගෙන ඒ මිලටම ජනතාවට හම්බවෙන්නේ නෑ නමුත් අපි නොග මිලට ගෙන ඒ මිලටම පාරිභෝගිකයාට දීම තුළින් ජනතාවට එකට එකක් වැනි සහනයක් ලැබුණායි කියන එක මම හිතනවා ඔබ හැමෝම පාරිභෝගිකයෝ ඒ නිසා ඔබ දන්නවා යම් භාණ්ඩයක් මිලදී ගන්නම කොපමණ මිලක් වෙනවද නොග මිලට පාරිභෝගිකයාට හම්බවෙන්නේ නෑ නමුත් අපි නොග මිලට ජනතාවට ලබා දුන්නා. යම් ප්‍රමාණයක් නොමිලයේ යම් භාණ්ඩ ප්‍රමාණයක් ලබා දුන්නාසේ ජනතාවට සේවය සැපයුවා කියන එක බය නැතුව කතා කරන්න පුළුවන් ඒ කටයුත්ත එලෙස කළ බව මතක් කරන්න ඕනේ. නිෂ්පාදන කිලෝ 54806 මේ කාල සීමාව තුළ මිලදී ගන්නා අපි ඒක අළුතින් මිලදී ගන්නේ ඒක අපිට ලබා දුන්නේ නෑ ඔවුන්ට විකුණා ගැනීමේ හැකියාවක් තිබුණේ නම් භාණ්ඩ එකක්වත් අපිට ලබා ගැනීමට හැකි වෙන්නේ නෑ ඒ නිසා ඔවුන්ගේ අමාරුකම් අවශ්‍යතාවයන් අපි දවසින් දවස තේරුම් ගන්නා ඒ නිසයි ඔවුන් අපිට ඒ භාණ්ඩ ලබා දීම සිදු වුණේ. අපි කවදාවත් කරපු ව්‍යාපාරයක් හෝ කටයුත්තක් නෙවෙයි සභාවක් විදියට කිලෝ 54000 ක් අපිට ලැබුණේ. අපිට මේ ලැබුණේ අහක යන්න තිබුණ දේවල් වෙළඳපොළේ විකුණ ගැනීමට නොහැකි වූ දේවල් ඒ නිසා අපි විශ්වාස කරනවා විශාල කාර්ය භාරයක් අපි ඒ වෙනුවෙන් කළා. අපි පවුල් 10827 කට අපි ආහාර පාරිසල් අලෙවි කරලා තියෙනවා කියන එක මතක් කරන්න ඕනේ ලාභදායී සහනදායී පාරිසල් දස දහසක් අපි මේ ප්‍රදේශයේ ජනතාව වෙත මේවනවිට බෙදා දීම සිදු කරලා තියෙන බවත් ප්‍රකාශ කළා. ඒ වගේම මේ සඳහා අපේ ලේකම් මහතා ප්‍රධාන මේ සභාවේ සේවකයන් ලොකු කැප කිරීමක් කළා ඒ පිළිබඳවත් මතක් කරන්න ඕනේ ඒකත් අපි අගය කරන්න ඕනේ ඒ අයටත් අපි ස්තූතිවන්ත වෙනවා.

ඒ වගේම මීට අමතරව නිරෝධායනයට ලක් වූ නිවාස කිහිපයක් තිබුණා ඒ සඳහා අපි

අපේ ආහාර පාර්සල් නොමිලයේ ඒ පවුල් වෙත බෙදා දීම සිදු කළා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලවල උපදෙස් ලබාගෙන දවස් තුනෙන් තුනට ඒ නිරෝධායනයට ලක් වූ නිවෙස් වලට ලබා දීම සිදු කළා කියන එකත් අපි මතක් කරන්න ඕනේ. හැමෝටම නෙවෙයි නිරෝධායනය වූ පවුල් සදහා පමණයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ නිර්දේශය මත එලෙස සිදු කළ බවත් සදහන් කරන්න ඕනේ.

අපි සහන වියලි ආහාර මල්ලක් හදුවා ඒකට අපි වෙළඳපොළේ මිලට වඩා අඩුවෙන් තමයි අපි බඩු සපයා ගත්තේ අපි හාල් ගෙනාවේ ඇඹිලිපියට හිගිල්ලා රුපියල් 80 ගානේ හාල් කිලෝ එකක් දුන්නේ ඒ වෙනකොට රු.90 යි රු. 92 යි සාමාන්‍යයෙන් හාල් කිලෝ එකක මිල අපි එහෙම ගෙනල්ලා සහන මල්ලක් හදුවා. මම හිතන්නේ ඔබතුමාලා දන්නවා ඔබතුමාලා ඒ සහන මලු ගෙහිහින් අලෙවි කළා ඒ වෙලාවේ වෙළඳපොළේ මිල එක්ක බැලුවම ඒ සහන මල්ල රු. 500/- ක මිලට කඩෙන් ගන්න බැරි තරමේ එකක් අපි 500/- ක සහන මිලට ලබාදුන් බව සදහන් කරන්න ඕනේ. එකක් 580/- ක් අනිත් එක 571/- අපිට 571/- එකේ සහන් මල්ල පිළිබඳව ප්‍රශ්න ඇතිවුණා දෙවෙනි වර විකුණා ගැනීමේදී ඒ මල්ලේ බර සම්බන්ධයෙන් ප්‍රශ්ණයක් ආවා අපි ඉල්ලපු තුනපහ ඇතුල් කරන්න ගිහිල්ලා ඒ මල්ලේ බර අඩුවීම නිසා ඒ මල්ලේ වටිනාකම නොපෙනුන බව සදහන් වුණා. ඒ නිසා එය යම් ප්‍රශ්ණකාරී තත්වයක් මතු වුණත් අපි මැදිහත් වෙලා අපි සියලු දෙනාටත් සභාවටත් පාඩුවක් සිදු නොවන විදියට අපි ජනතාවට අලෙවි කලා ලබා දුන්නා කියන එකත් සදහන් කරන්න ඕනේ. මල්ලේ බර කොහොම වුණත් එවායේ වටිනාකම එහෙම තිබුණ බව සදහන් කරන්න ඕනේ.

ඒ වගේම මීට අමතරව සභාව සතොස හා සමුපකාරයන් එක්ක සම්බන්ධ වී වියලි ආහාර මලු අලෙවි කිරීමේ කටයුත්තක් සිදු කළා. එහි පළමු වතාවේ අපි භාණ්ඩ මළු 2600 ක් අලෙවි කළා. ඊට පස්සේ අපි සතොසට මේ සම්බන්ධව භාණ්ඩ අලෙවි කිරීමේ හැකියාවක් නොමැති වීම මත ඒ සතොස හා සමුපකාර පද්ධතිය සමඟ සම්බන්ධ වෙලා සමුපකාර පද්ධතිය කඩා වැටිලා තිබුනේ ඒ නිසා අලුතින් රජය විසින් පත් කරන ලද අධ්‍යක්ෂ මණ්ඩලයන් සමඟ එකතු වෙලා වත්මන් සභාපති කුමුදු පරණවිතාන මහතා සමඟ එකතු වෙලා එතුමාගේ සහය ලබාගෙන ඒ සමුපකාර හරහා ඒ පාර්සල් 7310 ක් මේ ප්‍රදේශයේ අලෙවි කළා රු. පනස්තුන් ලක්ෂයකට අධික ප්‍රමාණයකට මිලදී ගෙන අපි ඒවා අලෙවි කළා අපි පාර්සල් 20,000 ක පමණ ප්‍රමාණයක් ජනතාව වෙත බෙදා දී තියෙනවා සහන ක්‍රමය යටතේ මේ කටයුතු අපි සදහන් කරන්නේ අපේ කාර්ය භාරය අපි සභාව විදියට සභාවේ ආදායම හැටියට සභාවේ තියෙන සම්පත් අනුව අපේ යුතුකම හා වගකීම අපි ඉෂ්ඨ කළ බව මම විශේෂයෙන්ම සදහන් කරන්න ඕනේ.

විශේෂයෙන්ම ඔහුගේ ලබා ගැනීම සඳහා අපේ ජංගම දුරකථන අංක වලට ඒ දැනුම් දීම කළා නම් අපි ඒ බේන් මිලදී ගෙන ඒ නිවෙස් වලටම ගිහිල්ලා ඒ බෙහෙත් අපි ලබා දුන්නා ඒ සඳහා මිල රු. ලක්ෂ එකහමාරක දෙකක බෙහෙත් අපි ජනතාව අතර බෙදා දීමට ඒ අවස්ථාවේ කටයුතු කළා. ඒ නිසා අපි මේ සීතාවක ප්‍රාදේශීය සභාව විදියට මේ බල ප්‍රදේශයේ වසම් 90 ම ජනතාව වෙනුවෙන් සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය හා අනෙකුත් රාජ්‍ය ආයතනත් සම්බන්ධ කරගෙන ඔවුන්ගේ ඉල්ලීම් ඉෂ්ඨ කරමින් ඉටු කරන මහජන සේවාව සෞඛ්‍යමය වශයෙන් ඔවුන් කළ දේ උපරිම වශයෙන් පිළිපදිමින් අපි අපේ සේවාව ජනතාවට ඉෂ්ඨ කළ බව අතරමැදි කඩා වට්ටන්ගේ නැතුව නවතා දමන්නේ නැතුව සිදු කළා ඒ නිසා සීතාවක ප්‍රාදේශීය සභාව විදියට ඉතාමත්ම අවධියෙන් කටයුතු කළ බව මා සඳහන් කරන්න ඕනේ. මම හිතන්නේ ඒකට ඔබතුමන්ලා සාක්ෂි බෙහෝ දෙනෙක් එතනට ආවා සමත්ත මන්ත්‍රීතමා, නන්දකුමාර මන්ත්‍රීතමා, සතී මන්ත්‍රීතමා, කෝකිල මන්ත්‍රීතමා, උපුල් මන්ත්‍රීතමා, අපේ මන්ත්‍රීතමයන්ලා ආවා අපිත් එක්ක එකතු වෙලා බොහෝ දේවල් කළා ඒවා දැක්කා අපි සභාව විදියට කොහොමද මේවා කළේ කියලා. එහෙම ඇවිල්ලා බලලා සතුව වොල අපේ අඩුපාඩු පෙන්වලා දුන්න අපිව තවදුරටත් ධෛර්යමත් කරපු ඒ මන්ත්‍රීතමන්ලාට ස්තූතිවන්ත වෙනවා. අපේ දිද්දෙණියේ මන්ත්‍රීතමය වියලි ආහාර බෙදා දීමේදී විශේෂ උනන්දුවකින් කටයුතු කළා ඒ වගේම හැම මන්ත්‍රීකෙනෙක්ම වගේ අපෙන් ඉල්ලීම් කළා නන්ද කුමාර මන්ත්‍රීතමා අපිත් එක්ක රන්ඩුවෙලා ගියා. අපි එක්ක එකතු වෙලා අපිට ඒ සහය දුන්න මන්ත්‍රීතමන්ලා හැමෝටම ස්තූති වන්න වෙනවා. හොයලා බලලා අපිව තනි කරන්නේ නැතුව ඇවිල්ලා ඒ කටයුත්තට තමන්ගේ දායකත්වය සහය ලබා දීම පිළිබඳ අපි සතුවු වෙනවා. මේ කාල සීමාව තුළ මේ තත්වය තවමත් අවසන් වී නැහැ මේක යම් පාලනයකට ඇවිල්ලා තියෙනවා පමණයි. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් කියන විදියට තව කොයි තරම් කාලයක් මේක පවතිද කියන්න දන්නේ නෑ අපිට තවතව දේවල් ක්‍රියාත්මක කරන්න වෙයි තව තව කැප කිරීම් කරන්න සිදු වෙයි. ඒ සඳහා අපි සුදානමින් ඉන්න ඕනේ මේ කොරෝනා වෛරසයේ අවසානය නෙවෙයි පාලනය කිරීමක් සිදු වෙලා තියෙනවා. ඒ අපේ රජය විදියට ගන්න හොඳ උත්සාහයක ප්‍රච්ඡේදයක් අතිගරු ජනාධිපතිතුමා, අග්‍රාමාත්‍ය තුමා, කැබිනට් මණ්ඩලය සහ අපේ ත්‍රිවිධ හමුදාව, පොලිසිය හා සිවිල් සංවිධාන විශාල වශයෙන් මේ සඳහා ඔවුන්ගේ සහය ලබා දුන්නා අපේ රාජ්‍ය ආයතන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී, සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් තුමා, සහ ඒ අනෙකුත් සියලු දෙනා මේ ගන්න උත්සාහය අපි මුලින්ම අගය කරන්න ඕනේ. ඒ පාලනය තමයි අපේ රටේ යම් ප්‍රමාණයකට මෙසේ පාලනය කිරීම නිසා තමයි අපිට යම් ප්‍රමාණයක සැනසුම් සුසුමක් හෙලන්නට පුළුවන් උනේ. මේ රජය සහ ඒ සියලු නිලධාරීන් එකට එකතු වෙලා එක මිටකට ඉඳලා ගන්න මේ

තීන්දු තීරණ නිසා තමයි අපේ රටේ මරන සංඛ්‍යාව ඒ ආසාදිතයන් හා ඒ වෙච්ච භානිය අවම මට්ටමකට පවත්ව ගන්න අපිට හැකි වුණේ ඔවුන් හැම දෙනාම එකට ඉදගෙන එක තීන්දුවක් ක්‍රියාත්මක කිරීම කියන එක අපි මතක් කරන්න ඕනේ. සෞඛ්‍ය අංශයේ නිලධාරීන්ගෙන් එහාට ගිහිල්ලා කටයුතු කරන්න අපි සුදානම් වුනේ නෑ. හැම විටම ඒ උපදෙස් අනුව කටයුතු කරමින් ජනාධිපතිතුමන්, අගමැතිතුමන්, කැබිනට් මණ්ඩලයන් ඒ සේවාව රට වෙනුවෙන් රටේ උපරිම සේවය වෙනුවෙන් ඉෂ්ට කළ බව අපි මේ වෙලාවේ ඔවුන්ට ගෞරවයක් පිණිස මතක් කළ යුතුයි. ඒ නිසා තමයි රටේ මේ තත්වය පාලනය කරගනිමින් ඉන්න පුළුවන් උනේ. අපි සභාවක් විදියට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන්ගේ උපදෙස් පිළිගෙන එය ජනතාව වෙත ගෙන යාමට කටයුතු කළා. අපි හැමෝම දැන ගන්නට ඕනේ අපි හැමෝම තවදුරටත් ආරක්ෂා වෙමින් සෞඛ්‍ය වෛද්‍ය උපදෙස් පිළිපදිමින් මහජනතාවට අපේ සේවා සපයන්නට කටයුතු කළ යුතු වෙනවා. ඉදිරියට වර්ෂාව නිසා පැමිණෙන තවත් අවධානම් තත්වයන් අපිට හැම වසරකම එන ඩෙංගු රෝගයටත් අපි සභාවක් විදියට මුහුණ දීමට සිදුවේවි. සභාව විදියට බොහෝ කාරණා සම්බන්ධයෙන් අවධානයෙන් සිටින ලෙස අපි ඔබට එලෙස මතක් කරමින් දැක්වූ සහයෝගයටත් ස්තූතීන්ත වෙමින්. ඉදිරියේදී තමුන්තාත්සේලා මේ සම්බන්ධයෙන් සභාවක් විදියට කරන කාර්යයන් සම්බන්ධව කරුණු ඉදිරිපත් වෙයි. ඒ අනුව පිළිතුරු ලබා දීම හා අදහස් ඉදිරිපත් කිරීම කරන්න පුළුවන් වෙයි. ඒ බවත් සඳහන් කරමින් අපි කරපු කාර්යයන් පිළිබඳව දැනට මතක් කරන්න තියෙන්නේ එපමණයි සභාපති වශයෙන් කරන ලද නිවේදනයක් ලෙස සඳහන් කරනවා.

තවද මම පෞද්ගලිකවත් මගේ දේශපාලන නායකත්වය පිළිබඳව ගරු දිනේෂ් ගුණවර්ධන මැතිතුමා මම මේ කතා කරන්නේ එතුමා පාර්ලිමේන්තුවට පත් වෙලා අදට වසර 37 ක් වෙනවා මහරගම මන්ත්‍රීවරයා විදියට 1983 මැයි මාසේ 18 දින තමයි එතුමා පාර්ලිමේන්තුවට පත් වුනේ. ඒ දේශපාලන ජීවිතයට අපි සුභ පතනවා. වසර 37 ක් මහජන නායකයෙක් විදියට රටට කරපු ඒ සේවය පිළිබඳව සීතාවක ජනතාවගේ මහජන නියෝජිතයෙක් විදියට මම එතුමාට ගෞරව කරන අතර එතුමාට සුභ ප්‍රාර්ථනා කරනවා සීතාවක ජනතාව වෙනුවෙන්. මිලඟට ප්‍රාදේශීය සභාව අමතා එවන ලද සංදේශ හා පෙත්සම් ඉදිරිපත් කිරීම සඳහා මන්ත්‍රීවරුන්ට අවස්ථාව ලබා දෙනවා.

03.ප්‍රාදේශීය සභාව අමතා එවන ලද සංදේශ, පෙත්සම්, පැමිණිලි හා සන්නිවේදන සභාවට ඉදිරිපත් කිරීම.

03 - (01) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමාවිසින් ඉදිරිපත් කරන ලදී.

01. හංවැල්ල, ශ්‍රී විසුද්ධාරාම විහාරය, අංක 433/ඒ, පහත්ගම වසම ග්‍රාම සංවර්ධන සමිතිය ලේකම්, සභාපති, භාණ්ඩාගාරික විසින් " පහත්ගම පන්සල පාර මාර්ගය පටු කිරීම සම්බන්ධවයි." යන හිසින් යුතුව පහත්ගම පන්සල පාර වැසි ජලය බසින කානු පද්ධතිය අල්ලා මාර්ගය පටු කර වැටක් ගසා ඇති බැවින් එය ඉවත් කර දෙන මෙන් ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟින් 2020.06.13 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

02. පාදුක්ක, ගොවිජන සේවා මධ්‍යස්ථාන, කෘෂිකර්ම පර්යේෂණ හා නිෂ්පාදන සහකාර, 457 වග නැගෙනහිර, 457 සී වග දකුණ, 454 බී හල්පේ, කේ.ඩී. නන්දනී මහත්මිය විසින් "අයාලේ යන ගවඬින් හා එළුවන් සම්බන්ධවයි." යන හිසින් යුතුව අයාලේ යන ගවඬින් හා එළුවන් නිසා ඇය රාජකාරි සිදු කරන වසම් තුනේ ගොවීන්ගේ වගා කටයුතු සඳහා එම සතුන්ගෙන් හානි සිදු වන බවට ගොවීන් මැසිවිලි නගන බැවින් හැකි ඉක්මණින් අවශ්‍ය කටයුතු සලසා දෙන මෙන් ඉල්ලමින් 2020.05.16 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (02) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී ගණිනි ශ්‍රීමාලී හෙට්ටිආරච්චි මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.

ගරු සභාපතිතුමනි, යම් කරුණක් මතක් කරන්න ඕනේ ඔබතුමාට දිනේස් ඇමතිතුමාගේ ධුරකාලය මතක තිබුණා. නමුත් ඔබතුමාට පුංචි දෙයක් අමතක වුණා. අදට රණවිරු සැමරුමට වසර 11 වෙනවා අපි සභාව පටන් ගන්න කලින් යුතුකමක් විදියට ඔවුන් මතක් කරන්න ඕනේ අපි අතින් ඒ අතපසුවීම සිදු වුණා. අපි ඒක සිද්ධ කරලා ඉතුරු වැඩ කටයුතු සිදු කරමු කියලා ඉල්ලීමක් කරනවා.

03 - (03) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මේරි මාග්‍රට් මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.

01. හංවැල්ල, ශ්‍රී විසුද්ධාරාම විහාරය, අංක 433/ඒ, පහත්ගම වසම ග්‍රාම සංවර්ධන සමිතිය ලේකම්, සභාපති, භාණ්ඩාගාරික විසින් " පහත්ගම පන්සල පාර මාර්ගය පටු කිරීම සම්බන්ධවයි." යන හිසින් යුතුව පහත්ගම පන්සල පාර වැසි ජලය බසින කානු පද්ධතිය අල්ලා මාර්ගය පටු කර වැටක් ගසා ඇති බැවින් එය ඉවත් කර දෙන මෙන් ඉල්ලමින්

ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක්ද සමඟින් 2020.06.13 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (04) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත සිසිර කුමාර රූපසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. වග, වැලිකන්න, නො: 219, නිල් ජයසිංහ නැමති අය විසින් යොමු කරන ලද ලිපියට අදාලව " ඇල්ලකන්ද ප්‍රවේශ මාර්ගයේ නාය යාමට ලක්ව ඇති කොටස ප්‍රතිසංස්කරණය කිරීම" යන හිසින් යුතුව ඉහත මාර්ගයේ වැසි ජලය බැස යාම නිසා මාර්ගයේ කොටසක් නාය යාමට ලක්ව ඇති බවින් ස්ථිර පැති බැම්මක් සකස් කරන තෙක් සුදුසු තාවකාලික පැති බැම්මක් සකස් කර දෙන මෙන් ඉල්ලමින් 2020.05.16 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (05) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අයෝම මධු ප්‍රසාද් දේවගේ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. පාදුක්ක, ජයන්ති මාවත, ජයන්තිපුර පවුමග II, නො: 324/5/D, එච්.ඒ. සඳරුවන් බුද්ධික යන අය විසින් " වෙන්දේසි ඉඩමෙහි පොදු ඉඩම් කොටසෙහි ඉදි කර ඇති වොලිබෝල් පිට්ටනිය ඉවත් කිරීම සම්බන්ධවයි." යන හිසින් යුතුව වෙන්දේසි ඉඩමෙහි පොදු කටයුතු සඳහා වෙන් කෙරුණු ඉඩමේ ඇති වොලිබෝල් පිට්ටනිය ඉවත් කර පාදුක්ක නගරයේ පිහිටි පිට්ටනියේ ඉදි කර ඉහත කී බිම් කොටස නිදහස් කර දෙන ලෙසට ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක් සහිතව 2020.05.17 දිනැතිව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (06) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී එම්.ඩී. සමන්ත කුමාර මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. " අතුරු මාර්ගවල ජලනල එළීම - ජල සම්පාදන මණ්ඩලය" යන හිසින් යුතුව පිටුම්පේ දකුණ කොට්ඨාශයේ ග්‍රාම නිලධාරී කාර්යාලය ආසන්න සංඛපාල මහතාගේ නිවසත් වික්‍රමපාල මහතාගේ නිවසත් අතුරින් දිවෙන මීටර් 300ක් පමණ දුර වතුර අපේකෂිත ජනතාව සඳහා ආර්ථික දුෂ්කරතා මත මුදල් වැය කර බැකෝ යන්ත්‍රයක් යොදා කානු කැපීමට නොහැකි බවින් සභාවේ බැකෝ යන්ත්‍රය යොදා කාණුව සකස් කර දෙන මෙන් ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් ලේඛනයක් සහිතව දින රහිතව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (07) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සභී හෙක්ටර් පීරිස් මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. "දොළ ඉහල සිට කනත්ත දක්වා ඇති පාරේ බෝක්කුව සෑදීම" යන හිසින් යුතුව 428/සී මිරිස්වත්ත ග්‍රාම නිලධාරී වසමේ දොළ ඉහල සිට කනත්ත දක්වා ඇති මාර්ගයේ හරහා ඇති ඇලවේලිවලට දමා ඇති බෝක්කු කටවල් කුඩා නිසා වර්ෂා කාලයේදී ජලය බැස නොයන බැවින් බෝක්කු ඇති ස්ථාන අඩි 20 පමණ දිග නිසා සාමාන්‍ය මට්ටමක ඇති බෝක්කු කටවල් නිබෙන බෝක්කු පහක් පමණ ලබා දෙන මෙන් ප්‍රදේශවාසීන් විසින් දින රහිතව ගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

03 - (08) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මාලනී වන්දලනා මැතිතුමිය විසින් ඉදිරිපත් කරන ලදී.

ගරු සභාපතිතුමනි, මම එන්න ප්‍රථම සභා වාර්තාව සත්‍ය වාර්තාවක් බවට යෝජනා වෙලා ස්ථිර වෙලා තියෙනවා. නමුත් මගේ පැමිණීම පැමිණීම පැත්තෙන් නෑ නොපැමිණීම පැත්තෙන් නෑ ඒ නිසා මම ඒ ගැන මගේ කණගාටුව ප්‍රකාශ කරනවා. ඒ වගේම මීට කලින් දවසකත් මට ඒක වෙලා තියෙනවා. මම දැන ගන්නට සතුටුයි මේක මගේ නමේ වරදක්ද මොකද්ද කියන එක මම දැන ගන්නට කැමති. සභාවේ යෝජනා ස්ථිරවූ මේ වාර්තාව අසත්‍ය වාර්තාවක් බවට මම යෝජනා කරනවා.

ගරු සභාපතිතුමා

එහෙම අතපසු වීමක් සිදු වෙලා තියෙනවානම් මම ඒ ගැන කණගාටුව ප්‍රකාශ කරනවා මින් පසුව එවැනි දෙයක් සිදු නොවීමට මම වගබලා ගන්නම්. මේක අසත්‍ය වාර්තාවක් නෙවෙයි. මේක අපේ අතපසු වීමක් ඒ සම්බන්ධයෙන් ඔබතුමිය අපහසුතාවයකට සිත් තැවුලකට පත් වුණානම් මම අපේ කාර්ය මණ්ඩලය වෙනුවෙන් ඔබතුමියගෙන් සමාව ගන්නවා මොකද මේක එක වතාවක් නෙවෙයි දෙවතාවක්ම සිදු වෙච්ච නිසා ඒ සම්බන්ධයෙන් බලවත් කණගාටුව ප්‍රකාශ කරනවා. ඔබතුමියට ඒ වෙච්ච සිද්ධිය සම්බන්ධව. නැවත මෙවැනි දෙයක් සිදු නොවෙයි කියලා මම විශ්වාස කරනවා.

03 - (09) ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුනිල් රණසිංහ මැතිතුමා විසින් ඉදිරිපත් කරන ලදී.

01. කොස්ගම, වෙරළපිටිය, නො: 114/1, ඩී.ජී. රංජිත් වික්‍රමසිංහ යන අය විසින් " අප ජලය හා වැසි ජලය අවිධිමත් ලෙස නිවසින් මාර්ගයට බැහැර කිරීම සම්බන්ධවයි." යන හිසින් යුතුව 430 කඩුගොඩ උතුර ග්‍රාම නිලධාරී වසමේ කිරිඟේනගම මාර්ගයේ

සියලුගාහවත්ත නැමති කැබලි කර විකුණන ලද ඉඩමේ අඩි 15 ක් පමණ පළලින් යුත් පාරට ජී.කේ. සංජීවනී නැමති අය විසින් ඉහත කටයුත්ත සිදු කරන බැවින් මේ හේතුවෙන් නිවසට පහලින් පදිංචි අය අපහසුතාවයන්ට ලක් වන බැවින් මෙම තත්වය නිවැරදි කර දීම සඳහා අවශ්‍ය කටයුතු කඩිනමින් සිදු කර දෙන ලෙස ඉල්ලමින් ප්‍රදේශවාසීන්ගේ අත්සන් සහිතව 2020.05.14 දිනැතිව කඩුගොඩ කොට්ඨාශ ගරු මන්ත්‍රී වන්දන මුදුන්කොටුව මහතා හා ගරු මන්ත්‍රී සුනිල් රණසිංහ මහතාට පිටපත් සහිතවගරු සභාපතිතුමා අමතා යොමු කරන ලද ලිපිය.

ගරු සභාපතිතුමා

ශාඛිණි මන්ත්‍රීතුමිය කියපු කාරණාව සභාවේ න්‍යාය පත්‍රයට ඇතුල් කිරීමේ හැකියාවක් නැත නමුත් සභාවේ එකඟතාවයක් තියෙනවානම් ඒ අනුව කටයුතු කරන්න පුළුවන්. මේ සභාව යන්නේ යම් ක්‍රමවේදයකට ඒකට හැම දේම ඇතුල් කරන්න බෑ. සභාව එකඟනම් අපි රණවිරුවෝ අමතක කරලා නෑ. සභාවේ න්‍යාය පත්‍රයට ඇතුලත් කරලා නෑ. සභාව එකඟනම් ඔවුන් සිහිපත් කිරීමට අපේ කිසිදු විරුද්ධත්වයක් නෑ. මම කරන මගේ පෞද්ගලික ප්‍රකාශ ගැන ඔබතුමියට ප්‍රශ්න කරන්න බෑ. ඒක මගේ ප්‍රකාශ කිරීමේ අයිතිය මම පාවිච්චි කළේ සභාපතිවරයෙක් විදියට මට අමතක වීම ඒක වෙනම ප්‍රශ්නයක් මට ඒක ඒ වෙලාවේ මතක් වුණානම් මම ඒකත් ප්‍රකාශ කරනවා. ඒක මතක් කිරීම පිළිබඳව ඔබතුමියට ස්තූතියි නමුත් මම කරන ප්‍රකාශ පිළිබඳව කතා කිරීමට ඔබ තුමියට අයිතියක් නෑ. ඔබතුමියට එහෙම තර්ක කරන්න බෑ. ඔබතුමියලාගේ ආණ්ඩු කාලේ කට්ටිය කිව්වේ අලිමංකඩ යනවා කියලා පා මංකඩ යනවා කියලයි විග්‍රහ කළේ එහේම අය මේ විදියට දැන රණවිරුවෝ ගැන හිතන එක ගැන සතුටුයි ඔබතුමියලාගේ පාක්සිකයෝ නිග්‍රහ කළේ එහෙමයි දැන් බොරුවට දේශප්‍රේමී වෙන්න හදන්න එපා. අපිනම් හැමදාම රණවිරුවන් සැමරීම කළා අපි ඒ අය අගය කළා හැමදාම දැන් බොරු දේශප්‍රේමීත්වයක් මවාගෙන අපි රණවිරුවෝ අමතක කලා කියන්න එපා. මම තරකක් කියන්නේ නැහැ. ඔබතුමිය එහෙම කියපු එක පිළිබඳව අපි සතුටුයි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා

ගරු සභාපතිතුමනි, ඒ සම්බන්ධව අපි එකඟතාවය පල කරනවා මොකද මමත් රණවිරුවෙකුගේ පුතෙක්.

ගරු සභාපතිතුමා

අපි අපේ රට වෙනුවෙන් ඒ විරෝධාර රණවිරුවන් කරපු කැපවීම 30 අවුරුද්දක යුද්ධය නිමා කරලා නිදහසේ ජීවත් වෙන්න පුළුවන් අවස්ථාව නිර්මාණය කරලා දුන්න ඒ රණවිරුවන් සියලු දෙනාටම සිතාවක ප්‍රාදේශීය සභාව විදියට අපේ ගෞරවය හා ප්‍රණාමය අපි මේ අවස්ථාවේ පල කරනවා අපි එහෙම එල කළ යුතුයි අපි හැමදාම ඒ අය ගෞරවයෙන් සිහිපත්

කරනවා. සභාව තුළ අපි ඒ කාර්යය කිරීම පිළිබඳවයි ගැටළුවක් මතු වුනේ. ඔවුන්ව අපි සිහිපත් කරනවා ඒ වගේම ඔවුන්ට අපේ කෘතවේදී භාවය ගෞරවය පුද කරනවා. රට වෙනුවෙන් දිවි පිදුව රණවිරුවන් සියලු දෙනාටම අපේ ගෞරවය පුද කරනවා ඒ වගේම අබාධිත හා තුවාල වු සියලු දෙනාවම අපි ඉතාමත් ගෞරවයෙන් සිහිපත් කරනවා. සීතාවක ප්‍රාදේශීය සභාව අපි සියලු දෙනා වෙනුවෙන් මෙලෙස ඔවුන් සිහිපත් කරනවා.

04. යථා පරිදි කල් දී ඇති ප්‍රශ්න.

ගරු සභාපතිතුමා

කල් දී ඇති ප්‍රශ්න නැහැ.

05. යථා පරිදි කල් දී ඇති යෝජනා.

ගරු සභාපතිතුමා

05 - (01) යෝජනාව මා විසින් ඉදිරිපත් කරනු ලබනවා.

05 - (01) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් පාදුක්ක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය පුරා වර්ධනය වෙමින් පැවති ඩෙංගු උවදුර මර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ වූ "ඩෙංගු මර්දන ව්‍යාපෘතිය" මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඉදිරියටද ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ඩෙංගු රෝගය මර්දන ව්‍යාපෘතියේ සේවකයින්ගේ සේවය අත්‍යවශ්‍ය බැවින්, 2020.05.01 දින සිට 2021.04.30 දින දක්වා වසරක කාල සීමාවක් සඳහා පාදුක්ක ඩෙංගු මර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාල සීමාව දීර්ඝ කිරීම සුදුසු බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන මුදුන්කොටුව මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී චන්දන මුදුන්කොටුව මැතිතුමාගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05 – (02) ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සිතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශය පුරා වර්ධනය වෙමින් පැවති ඩෙංගු උවදුර මර්ධනය කිරීමේ අරමුණින් ආරම්භ වූ "ඩෙංගු මර්දන ව්‍යාපෘතිය" මේ වන විට සාර්ථකව ක්‍රියාත්මක වෙමින් පවතින අතර ඉදිරියටද ඩෙංගු රෝගය මර්දනය කිරීම සඳහා ඩෙංගු මර්දන ව්‍යාපෘතියේ සේවකයින්ගේ සේවය අත්‍යවශ්‍ය බැවින් 2020.05.01 දින සිට 2021.04.30 දින දක්වා වසරක කාල සීමාවක් සඳහා හංවැල්ල ඩෙංගු මර්ධන ව්‍යාපෘතියේ ව්‍යාපෘති කාල සීමාව දීර්ඝ කිරීම සුදුසු බවට මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමිය

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථිර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මෙම යෝජනාව සම්බන්ධයෙන් පහත නම් සඳහන් ගරු මන්ත්‍රීතුමා විසින් අදහස් ඉදිරිපත් කරන ලදී.

01. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමා

මන්ත්‍රීතුමා අපි වාර්තාවක් අවශ්‍යනම් ලබා දෙන්නනම් නමුත් අපි සෑම මසකම පරිසර කමිටුවේ මේ සම්බන්ධ වාර්තාවක් ඉදිරිපත් කරනවා පරිසර කමිටු වාර්තා ඔබතුමාට බලන්න පුළුවන් නම් ඔබතුමාට මාසයක් ගානේ මේ පිළිබඳ දැන ගන්න පුළුවන්. ඒ වගේම හැම කෙනෙකුටම බලා ගන්න පුළුවන් පරිසර කමිටුවේ මාසිකව හංවැල්ල / පාදුක්ක ඩෙංගු මර්ධනය පිළිබඳ වාර්තා, ඒ වගේම දිරන හා නොදිරන කසල ප්‍රතිචක්‍රීය කරණය කිරීම පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් වෙනවා.

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී දනුෂ්කි ප්‍රහානි අල්මේදා මැතිතුමියගේ ස්ථිරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

05- (03). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

2018.05.11 වන දින පැවති මහා සභාවේ තීරණ අංක 05 - (06) යටතේ මහා සභාවේ ආවරණ අනුමැතියට යටත්ව මා වෙත ගෙවීම් කිරීමට පවරන ලද බලය අනුව මා විසින් කරන ලද පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ගෙවීම් ඊට අනුරූපව ඇති ගෙවීම් ලබන්නා වෙත ඊට ඉදිරියෙන් දක්වා ඇති මුදල ගෙවීම අනුමත කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

| අනු අංක | වවුචර් අංකය හා දිනය | විස්තරය | මුදල රු. |
|---------|-----------------------|---|--------------|
| 01 | 705-709 2020.03.10 | 2020 පෙබරවාරි මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ මාර්ග, සෞඛ්‍ය, ආයුර්වේද, රියදුරු කාර්යාල, විදුලි, ආදාහනාගාර හා පුස්තකාල, පෙර පාසල් යන අංශයන්හි සේවයේ නියුතු ආදේශ සේවකයින් 52 දෙනෙකු හා සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන්හි සේවයේ නියුතු ව්‍යාපෘති සේවකයින් 55 දෙනෙකු වෙනුවෙන් දෛනික වැටුප් ගෙවීම. | 2,658,101.40 |
| 02 | 834-838 2020.03.23 | 2020 මාර්තු මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ සේවයේ නියුතු ස්ථීර විශ්‍රාම වැටුප් සහිත සේවකයින් 191 දෙනෙකු සඳහා වැටුප් ගෙවීම. | 7,805,862.29 |
| 03 | 864-868 2020.04.06 | 2020 මාර්තු මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ මාර්ග, සෞඛ්‍ය, ආයුර්වේද, රියදුරු කාර්යාල, විදුලි, ආදාහනාගාර හා පුස්තකාල, පෙර පාසල් යන අංශයන්හි සේවයේ නියුතු ආදේශ සේවකයින් 52 දෙනෙකු හා සභාව මගින් ක්‍රියාත්මක කරනු ලබන ව්‍යාපෘතීන්හි සේවයේ නියුතු ව්‍යාපෘති සේවකයින් 55 දෙනෙකු වෙනුවෙන් දෛනික වැටුප් ගෙවීම. | 2,271,214.09 |

| | | | |
|----|-----------------------|--|--------------|
| 04 | 911-915 2020.04.08 | 2020 අප්‍රියෙල් මස ප්‍රධාන කාර්යාලයේ, පාදුක්ක උප කාර්යාලයේ, කොස්ගම උප කාර්යාලයේ, හංවැල්ල උප කාර්යාලයේ හා කහහේන උප කාර්යාලයේ සේවයේ නියුතු ස්ථීර විශ්‍රාම වැටුප් සහිත සේවකයින් 191 දෙනෙකු සඳහා වැටුප් ගෙවීම. | 7,786,130.95 |
|----|-----------------------|--|--------------|

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල වීරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම මහ සභාව කාරක සභාවක් බවට පත් කළ යුතු යැයි යෝජනා කරනවා. මේ සම්බන්ධව කරුණු කිහිපයක් දැන ගැනීම සඳහා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත සිසිරකුමාර රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සුසන්ත සිසිරකුමාර රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මෙම කාරක සභා අවස්ථාව මහා සභාවක් බවට පත් කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සනී හෙක්ටර් පීරිස් මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීර කරනු ලබනවා.

ගරු සභාපතිතුමා

කාරක සභාවේදී සාකච්ඡා වූ කරුණු මහ සභාවේ සඳහන් නොවන නිසා මම නැවත ප්‍රකාශ කරනවා අවසානයට අපි සාකච්ඡා කලේ අතිගරු ජනාධිපතිතුමා වෙත ඔබ කියන සේවක එකමුතුව කියන එකෙන් කියලා කිව්වේ මම දැක්කේ නෑ ඒ ලියුම යවලා තියෙනවා නම් ඒ වෝදනා සම්බන්ධව අදාල පාර්ශවයන් ඉදිරියේදී ඒ සම්බන්ධව විභාග කරා වි ඒක අපිට විරුද්ධව නම් යවලා තියෙන්නේ ඒ ගැන විභාගයක් අතිගරු ජනාධිපතිතුමාගේ නියෝග පරිදි කමිකරු

කොමසාරිස්තුමා හෝ මේ පිළිබඳ කටයුතු කරා වි අපි බලන් ඉන්නවා ඒ අය වෙනුවෙන් සාධාරණයක් ඉෂ්ට වෙනකම් අපි බලන් ඉන්නවා කම්කරු කොමසාරිස්තුමාගෙන්වත් සාධාරණ පිළිතුරක් අපිට ලැබෙනකල් මා බලාගෙන ඉන්නවයි කියන එක මම මේ සභාවට කියනවා මොකද ඒ ලිපිය විත්තක මන්ත්‍රීතුමා කියන විදියට දරුණු ලිපියක් කියලා කිව්වේ ඒ නිසා ඒක ඉහල උදවිය පිලි ගනිද නැද්ද කියන්න මම දන්නේ නෑ අපි වැරදි කියයිද දන්නේ නෑ මේක පිළිගත්තොත් අපෙන් කරුණු අහයිනේ මගෙන් හෝ ලේකම් මහතා කැඳවලා අහයි මොකද්ද කලේ කියලා අපි එහෙම ලියුමක් ගියානම් ඒකට උත්තරයක් එනකල් බලාගෙන ඉමු කියන එක තමයි මගේ අදහස. මම මේ නැවත නැවත කියන්නේ මේක අපි කාගෙන්වත් පලි ගැනීමකට හිතාමතා කරන දේවල් නෙවෙයි මංජුල මන්ත්‍රීතුමා කාරක සභාවක් බවට යෝජනා කරලා මේ කරපු කාරණාවේ පසුව මන්ත්‍රීවරු ප්‍රකාශ කරපු අදහස් අනුව මේ කිසිම විදියකට සේවකයන් කප්පාදු කරන්න ඔවුන්ට තියෙන අයිතිය නැති කරන්න කිසිම පෞද්ගලික කාරණයක් නිසා ගත්ත තීරණයක් නෙවෙයි ආපු සේවක කණ්ඩායම ඩෙබ්ට්ස්මන් කිරීම සහ අනිත් අයත් සේවයට එකතු කර ගැනීම සඳහා කරපු කාර්යයක් මිස අන් කිසිදු කාර්යයක් නොවන බව සඳහන් කරන්න ඕනේ. ආපු අය විශාල වැඩ කොටසක් කරපු අය මට තාම ලැයිස්තුවක් හමු වුනේ නෑ කාටද නොලැබුනේ කියලා උප සභාපතිතුමා ප්‍රකාශ කලා ආපු අයටත් හම්බෙලා නෑ කියලා ඒ ගැනත් අපි හෝයලා බලමු හොයලා බලලා ඒ අයට සාධාරණයක් කරනවා. ලේකම්තුමාට මම කියනවා බලලා සේවයට වාර්තා කලේ කවුද ඒ අයගේ ඒ කටයුතු සම්පූර්ණ කරන්න කියලා ඒ ලිපියට උත්තර ආවට පස්සේ ඒ පිළිබඳව ඉදිරි කටයුතු කරමු. මේ යෝජනාව පිළිබඳ තව අදහස් ඉදිරිපත් කිරීමට තිබෙනවාද? මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වු යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සමන්ත උදයකුමාර මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

ගරු සභාපතිතුමා

මිලඟට හදිසි යෝජනාව මා විසින් ඉදිරිපත් කරනවා.

05- (04). ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමා විසින් යෝජනා කරයි.

සිතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ක්‍රියාත්මක කළ යුතු පහත උප ලේඛනයේ විස්තර කරන්නට යෙදී ඇති ව්‍යාපෘති ඊට අනුරූපිව ඇති කොන්ත්‍රාත් සමිති/ ආයතන/ පුද්ගලයින් සමඟ

ඊට ඉදිරියේ දක්වා ඇති ගිවිසුම්ගත මුදල අනුව ගිවිස ගනිමින් ගිවිසුම් ප්‍රකාරව කටයුතු කළ යුතු යැයි මම මෙම ගරු සභාවට යෝජනා කරමි.

| අ. අ | ව්‍යාපෘතිය | මූල්‍ය සම්පාදනය | කොන්ත්‍රාත් සමිතිය/ආයතනය/පුද්ගලයා | ගිවිසුම්ගත මුදල රු. |
|------|--|-----------------|---|---------------------|
| 01 | සීතාවක ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයේ ප්‍රධාන දොරටුවෙහි වැහි ආවරණ සැදීම. | සභා අරමුදල් | සභාපති, 433/බී, හංවැල්ල නගරය ග්‍රාම සංවර්ධන සමිතිය. | 588,000.00 |
| 02 | කොස්ගම කොමිපෝස්ට් අංගනයේ වැසිකිළි සඳහා ටැංකි යෙදීම. | සභා අරමුදල් | සභාපති, කැලණි මිටියාවත 427 පහළ කොස්ගම නැගෙනහිර ග්‍රාම සංවර්ධන සමිතිය. | 125,000.00 |

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමා

ගරු සභාපතිතුමනි, එම යෝජනාව මා විසින් ස්ථීරකරනු ලබනවා.

ගරු සභාපතිතුමා

මේ යෝජනාව සම්බන්ධයෙන් ගරු මන්ත්‍රීවරුන් අදහස් ඉදිරිපත් කරනවාද?

මේ යෝජනාව ඒකමතිකව සභා සම්මත වූ යෝජනාවක් බවට සලකනවා.

ඉහත යෝජනාව ගරු සභාපති ජී. ජයන්ත රෝහණ මැතිතුමාගේ යෝජනාවෙන් හා ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී කෝකිල සම්පත් වර්ණසිරි මැතිතුමාගේ ස්ථීරත්වයෙන් ඒකමතිකව සභා සම්මත විය.

06.කාරක සභා වාර්තා.

06 - (01) 2020.03.27 මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා රැස්වීමේ වාර්තාව.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල විරරත්න මැතිතුමා

ගරු සභාපතිතුමනි, මුදල් කාරක සභාවේ අවසානයට සාකච්ඡා සටහනේ අවසන් එක අර රු. 20,000,000 පිළිබඳව කොමසාරිස්තුමා අපිව දැනුවත් කරලා නැද්ද මොකද්ද ගන්න ඕනේ ක්‍රියාමාර්ගය කියලා?

ගරු සභාපතිතුමා

ඔව් මන්ත්‍රීතුමා ඒ ගැන අපිව දැන්වත් කිරීමක් කළා. මුදල් සම්බන්ධ ගැටළුවක් අපිට සභාවක් විදියට මතු වුණා පසුව ඒකේ අවසානයේ තිබුණා චක්‍රලේඛණ රාජ්‍ය පරිපාලන චක්‍රලේඛ ප්‍රකාරව එවපු චක්‍රලේඛනයට අවධානය යොමු කරන්න කියලා කිව්වා අදිහාරයක් නොවන ලෙස කටයුතු කිරීම කැමැත්තෙමි කියලා ලේකම්තුමා ගහපු චක්‍රලේඛයක පිටපතකුත් අපිට යොමු කරලා තිබුනා ඒ නිසා අපි මේක හැමේටම බෙදා හිරින කොට අපේ බල ප්‍රදේශයේ පවුල් 42000 ක් පමණ සිටිනවා උපරිම මේක හම්බුණත් භාරපත්දහසකට පමණයි ලබා දෙන්න හැකි වෙන්නේ අපිට යෝජනාවක් දාලා සම්මත කරලා මේක දෙන්න පුළුවන් නමුත් ඒ ගැන යම් අදහසක් නැති නිසයි.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී මංජුල විරරත්න මැතිතුමා

ඒක හරි ගරු සභාපතිතුමනි, මුදල් කාරක සභාවේ ලිපි ලේඛන සලකා බැලීමේ දෙවෙනි එක ඔබතුමා මේ සම්බන්ධව මොනවද මේ මුදල් වලින් කලේ මොකද්ද වුණේ කියන කාරණාව විශේෂයෙන්ම ලැබීම් ගෙවීම් වියදම් එකේ ඒ සම්බන්ධව මොනවත් සදහන් වෙලා නෑ.

ගරු සභාපතිතුමා

අපි මුදල් කමිටුවේදී ඒ පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කරන්නම්. තාම අපි ඒ වාර්තාව සකස් කරගෙන යනවා. ඒ මුදල් වලින් මොකද කලේ දැන් තත්වය මොකද්ද කියලා අපි ඒ පිළිබඳ වාර්තාව මුදල් කමිටුවේදී ලබා දෙනවා.

2020.03.27 වන දින පවත්වන ලද මුදල් හා ප්‍රතිපත්ති සැකසීමේ කාරක සභා රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 - (02) 2020.03.10 ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව.

2020.03.10 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

06 - (03) 2020.03.27 ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව.

2020.03.27 වන දින පවත්වන ලද ටෙන්ඩර් මණ්ඩල රැස්වීමේ වාර්තාව මහ සභාව විසින් සලකා බලන ලදී.

07.ලැබීම් හා වියදම් පිළිබඳ මාසික ප්‍රකාශය.

07 - (01) 2020 පෙබරවාරි මාසය ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය.

2020 පෙබරවාරි මස ලැබීම් හා වියදම් පිළිබඳ ප්‍රකාශය මහ සභාව විසින් සලකා බලන ලදී.

08. ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන්ගේ පෞද්ගලික ප්‍රකාශ.

ගරු සභාපතිතුමා

පෞද්ගලික ප්‍රකාශය ඉදිරිපත් කිරීම සඳහා වරුණ දිලීප් කුමාර මන්ත්‍රීතුමාට අවස්ථාව ලබා දෙනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වරුණ දිලීප් කුමාර මැතිතුමා

හල්පේ හේවාගම් වත්තේ ඉඩම නැවත පාසල ඉදි කිරීම සඳහා නිදහස් කර ගැනීම පිණිසයි. කොළඹ දිස්ත්‍රික්කයේ අවිස්සාවේල්ල මැතිවරණ කොට්ඨාශයේ සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයට අයත් පාදුක්ක ප්‍රාදේශීය ලේකම් පරිපාලන සීමාව තුළ අංක 454 B හල්පේ ග්‍රාමසේවා වසමේ පිහිටි හේවාගම් වත්තේ දෙමළ කණිෂ්ඨ විද්‍යාලය එවකට තිබූ පාරිසරික දුෂ්කරතාවය හා ගරු හිඟය යන කරුණු හේතු කොටගෙන අවු: 25 කට පමණ පෙර වැසී ගිය අතර ඉඩමේ හා ගොඩනැගිලිවල වල් බිහිවී දිරාපත්ව තිබුණි. මෙම වතුයායේ පාසල් යා යුතු වයසේ සිටින දරුවන් 80 ක් පමණ සිටින අතර ප්‍රදේශය සඳහා කිසිදු දම්ල මාධ්‍ය පෙර පාසලක් හෝ පාසලක් නොමැති බවත් දරුවන් කොටසක් සිංහල පාසල් වලට ද ඉතිරි කොටස මුස්ලිම් පාසල සඳහා ද නවත් කොටසක් පාසල් නොයන තත්වයේ ද සිටින බව ප්‍රදේශවාසීන් පවසයි. මේ සඳහා 4km ක් පමණ ප්‍රධාන මාර්ගයට පයින් හෝ කුලී රථයකින් යාමට සිදු වීමද පාසලේදී භාෂාමය ගැටළුව නිසා අතරමග අධ්‍යාපනය නතර වීමද සුලභ දසුනකි. මේ වනවිට යම්කිසි සංවර්ධන කටයුත්තක් සඳහා කියාගනිමින් පැවති ගොඩනැගිල්ල අනවසරයෙන් කඩා දමා දේපළ වලට හානි කරමින් පාදුක්ක ප්‍රදේශයේ ව්‍යාපාරික පුද්ගලයෙකු බුක්ති විදීමට කටයුතු කරමින් සිටී. මේ පිළිබඳව ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ වර්ථමාන ගරු සභාපතිතුමන් දැන්වත් කිරීමෙන් අනතුරුව එම ස්ථානයට පැමිණ අදාල ව්‍යාපාරිකයාගෙන් ඔහුට අදාල හිමිකම ඉදිරිපත් කරන ලෙස ඉල්ලා සිටියද ඔහු ඒ සඳහා කිසිදු නෛතික ලියවිල්ලක් ඉදිරිපත් කිරීමට අපොහොසත් විය. එම අවස්ථාවේ පාදුක්ක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්‍රධානියා එම කුට ව්‍යාපාරිකයා වෙනුවෙන් තවදුරටත් පෙනී සිටීමට දැරූ ව්‍යාජ උත්සාහයද අපොහොසත් වීමෙන් පසු ගරු සභාපතිතුමන් එම අනවසර කටයුත්ත නවතා දමන ලෙස පාදුක්ක පොලිසිය. ප්‍රසිද්ධ මාධ්‍ය සහ ජනතාව ඉදිරිපිටදී උපදෙස් ලබා දුන්නේය. එදිනම එම ව්‍යාපාරිකයාට එරෙහිව ප්‍රදේශවාසීන් විසින් පාදුක්ක පොලිස් ස්ථානයේ පැමිණිල්ලක්ද සිදු කළේය. (CIB III 110/19) පසුව

මේ පිළිබඳ කරුණු ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවී සම්පත් ගරු එස්.එම්. වන්දෙසේන මැතිතුමා වෙත ලිඛිතව ඉදිරිපත් කරනුයේ 2020 මැයි මස 6 වන දින වන අතර එතුමා විසින් පාසලට ඉඩම ඉල්ලීමේ ලිපියේ සටහනක් දමා අදාල ඉල්ලීම සඳහා කටයුතු කර දෙන ලෙස ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ සභාපති තුමන්ට උපදෙස් ලබා දුන්නේය. කෙසේ වෙතත් පාදුක්ක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ කාර්යාලය පිහිටා තිබෙන්නේ අදාල ව්‍යාපාරිකයාගේ ගොඩනැගිල්ලේ කොටසක් වීමද පාදුක්ක ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ප්‍රධානියා එම කූට ව්‍යාපාරිකයා වෙනුවෙන් පෙනී සිටීමට කටයුතු කරන බවද ස්ථානීය පරීක්ෂණයේදී සනාථ වූ ප්‍රසිද්ධ කාරණය බවද සඳහන් කරමින් මෙහි පරීක්ෂණ කටයුතු පාදුක්ක පොලිස් ස්ථානය මගින් සිදු කරන අතර අදාල ව්‍යාපාරිකයා උසාවියට ඉදිරිපත් කර ඇප මත මුදා හැර ඇති බව දැනගන්නට ලැබිණි. මොහු මේ වනවිටත් තම බලය පෙන්වමින් මෙම රජයේ ඉඩමට නිතර පැමිණෙන බවත්, ඔහුට අයත් නොවන මෙම ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සතු ඉඩමට අනවසරයෙන් ඇතුළු වී ඔහු විසින් සිටවන ලද කම්බි කණු කඩා දමා ඇති අතර මෙය සඳහා ප්‍රදේශයේ අහිංසක ජනතාවට වරද පැටවීමට පැමිණිලි කර භීතියට පත් කරමින් උත්සහයක යෙදී සිටී. මේ පිළිබඳව මහජන නියෝජිතයකු වන මාගේත් ප්‍රදේශවාසීන්ගෙන් ඉල්ලීම වනුයේ මෙම අසාධාරණය පිළිබඳ පොදු දේපළ පනත යටතේ යුක්තිය පසිඳලීම සඳහා කටයුතු කඩිනමින් කළ යුතු බවත්, මෙම කාරණය සිදු වූ 454 B වසමේ ග්‍රාමය සඳහා සීතාවක ප්‍රාදේශීය සභාව මඟින් පෙර පාසලක්ද අනතුරුව දැවැන්ගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා එහි පෙර තිබූ පාසල නැවත ආරම්භ කර දෙන ලෙසයි.

පහත සඳහන් නිලධාරීන් සහ ආයතන සඳහා ද මෙහි පිටපත් යොමු කරන මෙන් ඉල්ලා සිටිමි.

පිටපත් :-

- I. අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා හා ලේකම්තුමා
- II. ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමා හා ලේකම්තුමා
- III. ගරු අධ්‍යාපන අමාත්‍යතුමා හා ලේකම්තුමා
- IV. ඉඩම් හා ඉඩම් සංවර්ධන පරිසර හා වනජීවී සම්පත් අමාත්‍යතුමා
- V. පළාත් පාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යතුමා
- VI. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ගරු සභාපති
- VII. බස්නාහිර පළාත් සභා ගරු ආණ්ඩුකාරතුමා
- VIII. බස්නාහිර පළාත් අධ්‍යාපන ලේකම් තුමා
- IX. හෝමාගම කලාප අධ්‍යක්ෂකතුමා
- X. ප්‍රාදේශීය ලේකම්තුමා පාදුක්ක
- XI. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ආසන සංවිධායක නීතිඥ රවීන්ද්‍ර ජයසිංහ මැතිතුමා
- XII. පොලිස් ස්ථානාධිපතිතුමා - පාදුක්ක
- XIII. බස්නාහිර පළාත් වැඩ බලන පොලිස්පතිතුමා

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අරුණ පී. දිවිගල්ල මැතිතුමා

ගරු සභාපතිතුමනි, සභාව විසින් පහුගිය කාල වකවානුව තුළ සිදු කරනු ලැබූ විශේෂ කාරණා සම්බන්ධයෙන් ස්තුතිය ප්‍රකාශ කරන ගමන් සභාපතිතුමා ඇතුළු සමස්ථ කාර්ය මණ්ඩලයට තවත් කාරණයක් ඉතුරු වී තිබෙනවායි වින්වාස කරන බැවින් මේ පෞද්ගලික ප්‍රකාශය ඉදිරිපත් කරනවා. ඒ අනුව පාසල් පද්ධතිය ආරම්භ කිරීමට කටයුතු සිදු වෙමින් පවතිනවා නුදුරේදීම පාසල් ආරම්භ වන නිසා සීතාවක ප්‍රාදේශීය සභා බල ප්‍රදේශය තුළ ඇති සියළුම පාසල්වල නැවත වාරය ආරම්භ වීමට ප්‍රථම විෂබීජහරණය සිදු කිරීමට හෝ ඩෙංගු මර්ධනයට ඉඩක් ලබා දිය හැකි නම් එය ඉටු කර දෙන ලෙසට ඉල්ලමි. ඒ වගේම මුඛ ආවරණ ලබා දීමට හැකියාවක් තියෙනවානම් සීතාවක ප්‍රාදේශීය සභාව මේ කරන කාර්යයන් වල තවත් අවශේෂ කාරණයක් ලෙස එකතු කර ගන්නට පුළුවන්. ඒ නිසා සීතාවක ප්‍රාදේශීය සභාවේ ගෞරවය වෙනුවෙන් ඒ කාරණය ඉටු කර ගැනීමට ශක්තිය ගෞරවය උපයා ගන්නා ලෙස ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.

ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී සසන්න සිසිරකුමාර රූපසිංහ මැතිතුමා

ගරු සභාපතිතුමනි, මම පහුගිය කාලේ රු. 5000/- බෙදා දීමේදී කමිටුවේ සාමාජිකයෙකු ලෙස දැකපු අඩුපාඩු කිහිපයක් නිසයි මේ යෝජනාව ඉදිරිපත් කරන්නනේ. නිකුත් කරනු ලැබූ චක්‍රලේඛ අනුව අනු පවුල් ලෙස සදහන් වූ සමහර පවුල් සදහා එය නොලැබී ගියා. ඒ වගේම විශ්‍රාම වැටුප් හිමි ඉතා දුප්පත් පවුල් වලට මෙය නොලැබී ගියා. ඒ නිසා මම මේ යෝජනාවක් විදියට මේ සදහා තමුන්නාන්සේට මැදිහත් වෙන ලෙස ඉල්ලනවා. මේ ගැන අතිගරු ජනාධිපතිතුමා දැනුවත් කරලා සහනයක් ලබා දෙන්න මම ඒ ගැන කෙටියෙන් කියන්නමි.

ඇති වී තිබෙන කොරෝනා වසංගත තත්වය මත ලබා දෙන රු. 5000/- දීමනාව සම්බන්ධවයි. ඉහත කරුණ යටතේ වර්ථමාන රජය මගින් වරින්වර නිකුත් කරනු ලැබූ චක්‍රලේඛ 05 ක් යටතේ ජනතාවට සාධාරණ ලෙස රු. 5000/- දීමනාව නොලැබෙන බව දක්නට ඇත. එබැවින් පහත සදහන් කරුණු දෙක පැහැදිලි කර ඉදිරි ගෙවීම් වලදී දුප්පත් ජනතාවට සාධාරණත්වය ඉටු කර දෙන මෙන් අතිගරු ජනාධිපතිතුමාගෙන් ඉල්ලීමක් කර ඒ සදහා මැදිහත් වන ලෙස ගරු සභාපතිතුමාගෙන් ඉල්ලා සිටිමි.

1. අනු පවුල් ලෙස සැලකීමේ දෙමාපියන්ගෙන් එක් අයෙක් හෝ ජීවත්ව සිටින්නේ නම් ඔවුන්ටද රු. 5000/- දීමනාව ලබා දීම.
2. විශ්‍රාමික දෙමව්පියන් සිටින නිවසක උවත් අනු පවුලක් සිටිනම් ඔවුන්ට රු. 5000/- දීමනාව ලබා දීම.

ගරු සභාපතිතුමා

මේ ප්‍රකාශයන් තුනෙන් එකක් අපිට සභාවට අදාල එකක් තියෙනවා දිවිගල්ල මන්ත්‍රීතුමා ඉදිරිපත් කරපු ඒ ප්‍රකාශය අපේ කටයුතු අපි මේ වෙනකල් කළා අපි තවත් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් අනුව අපේ තිබෙන්නාවූ ප්‍රතිපාදනයන් අනුව අපිසතු හැකියාව අනුව මම හිතන්නේ කොහොමත් අපිට ඒක කරන්න වෙයි ඒ නිසා අපි ඒ සදහා මැදිහත් වෙනවා කියන කාරණය

මනක් කරමින් අනිත් කාරනා දෙක අපේ වරුණ මන්ත්‍රීතුමා ප්‍රකාශ කළ කාරණා සම්බන්ධයෙන් අපිත් ඒ සම්බන්ධයෙන් පරීක්ෂා කලා දැන් බොහෝ දෙනා දැනුවත් මේ කාරණය සම්බන්ධයෙන් ඒ නිසා එතුමගේ උත්සාහයට අපේ සහයෝගය ලබා දෙන්න මේ අදාල අය සඳහා මේ ලිපිවල පිටපත් යොමු කරලා අපේ සහයන් ලබා දෙන බව ප්‍රකාශ කරන්න ඕනේ. ඒ වගේම සුසන්න රුපසිංහ මන්ත්‍රීතුමා මේ රු. 5000 දීමනාව සම්බන්ධව එතුමාගේ අදහස ප්‍රකාශ කලේ ඒ සම්බන්ධවත් මේ කරුණු කෙසේ වුණත් අපේ ගරු මන්ත්‍රීතුමන්ලා මේ කමිටු හරහා මැදිහත් වෙලා බොහෝ දෙනාට මේ දීමනාව ලබා දෙන්න කටයුතු කලා විශේෂයෙන්ම මේ රජයටත් ස්තූතිවන්ත වෙනවා මේ සඳහා මුදල් ප්‍රතිපාදන වෙන් කරලා ඒ අවශ්‍ය කරන මහජන ඉල්ලීම් අනුව කොටස් කරමින් විවිධ ක්ෂේත්‍රයන් හරහා මේ දීමනා ලබා දීමේ ප්‍රමාණය වැඩි කරලා මේ කටයුතු කිරීම සම්බන්ධයෙන් අපේ ගරු මන්ත්‍රීතුමන්ලා සියලු දෙනාත් මේ කටයුතු සඳහා සම්බන්ධ වෙලා තවදුරටත් සහන ලබා දීලා යෝජනා ඉදිරිපත් කරලා වැඩි පිරිසකට සහන ලබා දීලා රජයේ නිලධාරීන් මොනවා කිව්වත් අපේ මන්ත්‍රීවරු ඒ හා ගැටිලා කටයුතු කරා කියන එක කියන්න ඕනේ මේවා මේ මහජනතාව වෙනුවෙන් කටයුතු කිරීමටයි රජයේ අරමුණ වුනෙන් ඒකයි ජනතාව වෙත හැකි තරම් සහන ලබා දීමයි අනු පවුල් කිව්වත් තවත් සහන ලබා දීමට රජය කටයුතු කරාවි ඒ වගේම ඒ 5000 ලබාගෙන ජනතාව අතර බෙදා දීම සඳහා ඒ අවශ්‍ය කරන තර්ක කරමින් ඒ කටයුතු කරපු සියලු මන්ත්‍රීතුමන්ලාට කොයි පක්ෂයේ හිටියත් අපි ස්තූතිවන්ත වෙනවා. රජයේ අතිගරු ජනාධිපතිතුමාගේ , අගමැතිතුමාගේ, කැබිනට් මණ්ඩලයේ උත්සාහය වුනේ මේ අපහසුකාරී තත්වයේ හැමෝටම සහන වඩා හොදින් සපයලා දෙන්න ඒ නිසා ඒ වෙනුවෙන් ඔබතුමාලගේ කටයුතු අපි අගය කරනවා. ඒ වගේම තවදුරත් මෙලෙස සහන ලබා දීමට අවශ්‍ය අවස්ථා වලදී යෝජනා ඉදිරිපත් කරලා ජනතාවට ලබා දීම ගමේ ඉන්න මහජන නියෝජිතයා විදියට මේවාට වග කියන මේවා දකින මහජන නියෝජිතයා විදියට අපේ වගකීම. ඒ නිසා යෝජනා ඉදිරිපත් කිරීම සම්බන්ධව ස්තූතිව පුද කරමින් බොහෝ දෙනාට මෙය ලැබුණු බව පවසමින් යම් යම් තැන්වල පොඩි පොඩි අඩුපාඩුකම් සිදු වුනාට සමස්ථයක් ලෙස ගත්තම විවිධ ක්ෂේත්‍රයන් හරහා මෙය ලැබුණු බව සඳහන් කරන්න ඕනේ. ඔබතුමාලගේ මේ අදහසින් අපි අදාල අයට ඉදිරිපත් කරන බව ප්‍රකාශ කරනවා.

ඒ වගේම අද කොරෝනා වසංගතය පවතින අවස්ථාවේදීත් මේ සභාව පවත්වලා මේ සභාවට සහභාගි වූ සියලුම දෙනාට උප සහායනිතූමා ප්‍රධාන මන්ත්‍රී මණ්ඩලයටත්, ලේකම්තුමා ප්‍රධාන කාර්ය මණ්ඩලයටත්, ජනමාධ්‍ය මහත්වරුන් අපේ සභාවේ කටයුතු මාධ්‍යවෙත ලබා දෙනවා ඔවුන්ටත් ස්තූතිවන්ත වෙනවා. පහුගිය කාල සීමාව තුළ ජනතාව වෙත අවශ්‍ය සේවාවන් සැපයීම සඳහා උනන්දුවෙන් කටයුතු කරපු රාජ්‍ය සේවය අත්‍යාවශ්‍ය සේවාව හොදින් තේරුම් අරගෙන ලේකම්තුමාගේ සිට පහල කමිකරු සේවක මහත්ම මහත්මීන් දක්වා ඒක අවබෝධ කරගනිමින් සේවයට ඇවිල්ලා මහත්සි වෙලා වැඩ කරපු සියලු සේවක මහත්ම මහත්මීන්ට මම ගෞරවය කරනවා ස්තූතිවන්ත වෙනවා. මොකද ඔවුන්ගේ උගත්කම නෙවෙයි බැලුවේ උපාධිය

තෙවෙයි මම බැලුවේ මම රාජ්‍ය සේවකයෙක් මම දන්නවා මම දන්න නිසා සභාපතිතුමා ලේකම්තුමා කිව්වත් නොකිව්වත් මම යන්න ඕනේ ඒ නිසා මොන දුෂ්කරතාවයන් මොන අපහසුතාවයන් තිබ්බත් ඒක තේරුම් අරගෙන කලයුතු වැඩ කොටස කිරීම සදහා අපිත් සමග අත්වැල් බැඳගන්න සියලු සේවකයන්ට තරාතිරම නොබලා හැම දෙනාටම මම මේ පළාතේ ප්‍රධාන පුරවැසියා විදියට මම ස්තූති වන්න වෙනවා. ඔවුන්ගේ දායකත්වය ලබා දීම වෙනුවෙන්. කිසිම තරාතිරමක් බලන්නේ නෑ මම ආපු සියලු දෙනා කැපවීමෙන් වැඩ කටයුතු කළා. මේ ඇදිරිනීතිය තිබ්බ මාස එකහමාරම අපේ මේ කටයුතු වලට සහභාගි වෙලා අපේ අඩුපාඩු පෙන්නලා අපේ ජනතාව පිළිබඳ කැක්කුමෙන් ලෙන්ගතු කමින් අපිට සහය දක්වපු අපේ සහෝදර මන්ත්‍රී සියලු දෙනාටත් මම ස්තූතිවන්න වෙනවා . ඒ වගේම ඒ සේවාව ගමට ගිහිල්ලා ගමේ ඒ දේවල් බෙදා ඒ අවශ්‍ය කටයුතු සිදු කරපු මන්ත්‍රීතුමන්ලාටත් සියලු දෙනාටත් මගේ ගෞරවය හා ස්තූතිය මේ අවස්ථාවේ පුද කරනවා. ඒ වගේම මේ කටයුතු සමාජ ගත කරන්නට සහය දක්වපු අපේ මාධ්‍යවේදී මහතූන් රූපවාහිණියේ විකාශය කළා පුවත්පත් වල ඉදිරිපත් කළා අපි කළ මේ සමාජ මෙහෙවර සමාජ ගත් කළ සාමාජ ජාලා හරහා කටයුතු කරපු අයටත් අපි ධෛර්යමත් කරපු අයටත් ඒ වගේම සිතාවක ප්‍රාදේශීය සභාවේ සභාපති නිදි කියලා කියපු අයත් සමාජ මාධ්‍ය ජාලාවල හිටියා දැන් බලන්න පුළුවන් කවුද නිදි කියලා අපිද නිදාගෙන හිටියේ ඒ අයද නිදාගෙන හිටියේ කියලා දැන් බලන්න පුළුවන්. ඒ ගැනත් මනක් කරන්න ඕනේ. අපි මේ කටයුතු සදහා සහය දුන්න ඔබ සියලු දෙනාට ස්තූතියි.

2020 පාර්ලිමේන්තු මහ මැතිවරණය සදහා නාමයෝජනා භාර දී ඇති ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී අමල් පුස්සලේල මැතිතුමාටත්, ගරු ප්‍රාදේශීය සභා මන්ත්‍රී වන්දන සූරියආරච්චි මැතිතුමාටත් එම මැතිවරණ කාල සීමාව තුළ එම කටයුතු සදහා අවශ්‍ය නිවාඩු අනුමත කරනවා. ඒවගේම අද දින සභාවට නොපැමිණි ප්‍රදීප්කුමාර මැතිතුමාටත්, ගයාන් දුමින්ද මන්ත්‍රීතුමාටත් නිවාඩු අනුමත කරන ලෙස මම යෝජනා කරනවා.

සභාවේ වැඩ කටයුතු පෙ.ව. 11.50 ට නිමාවට පත්විය.